



## ඔබගේ COVID-19 එන්නත සම්බන්ධ සාක්ෂි ලබා ගන්න

ඔබගේ immunisation history statement (ප්‍රතිශක්තිකරණ ඉතිහාසය දැක්වෙන ප්‍රකාශනය) මගින් ඔබගේ COVID-19 ප්‍රතිශක්තිකරණ තත්වය වාර්තා කරයි.

ඔබගේ ප්‍රකාශනය ලබා ගැනීම සඳහා පහසුම ක්‍රමය වන්නේ පහත ලෙස මාගර්ස්ට් ආකාරයකටය:

- myGov ඔස්සේ Medicare online ගිණුම මගින්
- Express Plus Medicare මෝබයිල් ඇප් එක මගින්.

### ඔබගේ immunisation history statement ලබා ගන්නා ආකාරය

myGov ඔස්සේ Medicare online ගිණුම මගින්:

1. myGov ගිණුමට ගොස් Medicare තෝරා ගන්න.
2. Immunisation history මත View statement තෝරා ගන්න.
3. ඔබගේ නම තෝරා ගෙන, ඉන්පසුව View history statement (PDF) තෝරා ගන්න.

Express Plus Medicare මෝබයිල් ඇප් එක මගින්:

1. ඇප් එකට ලොග් ඕන් වන්න.
2. Services වෙතින් Immunisation history තෝරා ගන්න.
3. ඔබගේ නම තෝරා ගෙන, ඉන්පසුව View history statement (PDF) තෝරා ගන්න.

ඔබගේ immunisation history statement මාගර්ස්ට්ට්ව ලබා ගත නොහැකි නම් හෝ උපකාර අවශ්‍ය නම්, දුරකථන අංක 1800 653 809 අමතන්න.

### ඔබට මාසර්ට් Medicare ගිණුමක් නැතිනම්

ඔබගේ මාසර්ට් Medicare ගිණුම ආරම්භ කිරීම සඳහා ඔබගේ Medicare ගිණුම myGov ගිණුම සමඟ සම්බන්ධ කළ යුතුය.

my.gov.au වෙබ් අඩවියට පිවිස myGov ගිණුම වෙත යන්න, නැතිනම් එවැනි ගිණුමක් ආරම්භ කරන්න.

ඉන්පසු පහත ආකාරයකට Medicare ගිණුම ඒ හා සම්බන්ධ කළ හැක:

- ඔබගේ Medicare කාඩ්පත් අංකය සහ ඔබගේ Medicare ඉතිහාසය සම්බන්ධ තොරතුරුවලින්
- Medicare වෙතින් නිකුත් කළ සම්බන්ධ කිරීමේ කේතයක් (linking code) මගින්.

myGov සමඟ Medicare සම්බන්ධ කර ගැනීමට උපකාර සඳහා [servicesaustralia.gov.au/medicareguides](https://servicesaustralia.gov.au/medicareguides) වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

## ඔබගේ Medicare සම්බන්ධතා තොරතුරු යාවත්කාලීනව තබා ගන්න

ඔබගේ Medicare සම්බන්ධතා තොරතුරු යාවත්කාලීනව තබා ගැනීම වැදගත්වේ. ඔබගේ මාගර්ස්ට් Medicare ගිණුම හෝ Express Plus Medicare මෝබයිල් ඇප් එක භාවිතා කර ඔබගේ තොරතුරු බලා ගැනීම හෝ යාවත්කාලීන සිදු කිරීම කල හැකිය.

## ඔබට Medicare හෝ Department of Veterans' Affairs (DVA) සඳහා සුදුසුකම් නැතිනම්

My Health Record වෙතින් ප්‍රතිශක්තිකරණ සාරාංශයක් ලබා ගැනීම සඳහා අප වෙතින් Individual Healthcare Identifier (IHI) එකක් ඉල්ලා සිටිය හැක. වැඩිදුර විස්තර සඳහා [servicesaustralia.gov.au/ihi](https://servicesaustralia.gov.au/ihi) වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

COVID-19 යාවත්කාලීනයන් සහ උපදෙස් සඳහා [australia.gov.au](https://australia.gov.au) වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

## වැඩිදුර විස්තර සඳහා

- Medicare සේවා සම්බන්ධයෙන් අප සමඟ ඔබගේ භාෂාවෙන් කථා කිරීම සඳහා දුරකථන අංක **131 450** ඔස්සේ Translating and Interpreting Service (TIS National) අමතන්න
- ඉංග්‍රීසි භාෂාවෙන් වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා [servicesaustralia.gov.au/ihs](https://servicesaustralia.gov.au/ihs) වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
- ඔබගේ භාෂාවෙන් තොරතුරු කියවීම, සවන්දීම හෝ විඩියෝ නැරඹීම සඳහා [servicesaustralia.gov.au/yourlanguage](https://servicesaustralia.gov.au/yourlanguage) වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
- සේවා මධ්‍යස්ථානයක් වෙත යන්න.

සටහන: ඔබගේ නිවසේ දුරකථනයෙන් '13' අංකය භාවිතා කර ඕස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයක් වෙත ගනු ලබන දුරකථන ඇමතුම් සඳහා ස්ථීර ගාස්තුවක් අය කෙරේ. මෙම ගාස්තුව පළාත තුළ ගනු ලබන ඇමතුම් ගාස්තුවට වඩ වෙනස් විය හැකි අතර, දුරකථන සේවා සපයන අය අනුව වෙනස් විය හැකිය. ඔබගේ නිවසේ දුරකථනයෙන් "1800" දුරකථන අංකවලට ගනු ලබන දුරකථන ඇමතුම් සඳහා ගාස්තු අය නොකෙරේ. පොදු සහ ජංගම දුරකථන මගින් ගනු ලබන දුරකථන ඇමතුම් අදාළ කාලය අනුව වැඩි අනුපාතයකින් අය කල හැකිය.